



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව

දුරකථන අංක : 2477424, 2477423, 2477418

ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk

වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ : සන්නිවේදන දෙපාර්තමේන්තුව

දිනය : 2020 ජූලි 08

මුදල් ව්‍යාපාර සහ කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සම්බන්ධව පවත්නා අවිධිමත් සහ නීතිවිරෝධී කටයුතු ගැන සොයා බලා ගතයුතු ක්‍රියා මාර්ග ඉදිරිපත් කිරීම සඳහා වූ කමිටුව

කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ මෑත කාලීන ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින්, මූල්‍ය හා කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ නීතිවිරෝධී සහ අවිධිමත් ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.

එම කමිටුව විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, මහජනතාවගෙන්, සිවිල් සංවිධානවලින්, මූල්‍ය අංශයේ සංගම් සහ මූල්‍ය ව්‍යාපාර සහ කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර සම්බන්ධව උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වයන්ගෙන් අදහස් යෝජනා හෝ පැමිණිලි 200කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණි. මෙම කමිටුව විසින් එකී අදහස් සහ යෝජනා විමර්ශනයට ලක් කොට කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම වාර්තාව සම්පූර්ණ කර, 2020.07.07 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා වෙත භාර දෙන ලදී.

කමිටුව විසින් ප්‍රධාන වශයෙන් කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ නීතිවිරෝධී සහ අවිධිමත් ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලද අතර, ඒ අනුව කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ අවධානය යොමු කළ යුතු ක්‍රියාකාරකම් කොටස් දෙකක් හඳුනා ගන්නා ලදී. එනම් කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයේ නීති විරෝධී ක්‍රියාකරුවන් සම්බන්ධ ගැටලු සහ දැනට නියාමනයට යටත් වන කල්බදු මූල්‍යකරණ ව්‍යාපාර විසින් සිදුකරන පිළිගත නොහැකි ක්‍රියාකාරකම් වශයෙනි.

තවද, ඉහත වර්ගීකරණයන්ගෙන් මතුවන ප්‍රධාන ගැටලු ලෙස උපකරණවල සන්නිකය ලබාගැනීම සම්බන්ධ ගැටලු, කල්බදු මූල්‍යකරණ ගිවිසුම්වල නියමයන් සහ කොන්දේසි අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධ ගැටලු, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ

සහ ඒ යටතේ නිකුත් කරන ලද විධි විධාන සහ රෙගුලාසිවල අඩුලුහුඩුකම් මගින් උද්ගතවන ගැටලු ලෙස හදුනා ගන්නා ලදී.

ඒ අනුව, කමිටුව විසින් කෙටි කාලීන හා දිගු කාලීන යෝජනා නිර්දේශ කරන අතර කෙටි කාලීන යෝජනා මගින් හඳුනාගත් ප්‍රධාන ගැටලුවලට වඩා කාර්යක්ෂම විසඳුම් ලබා දීම තුළින් දැනට ප්‍රමුඛව පවතින ගැටලුවලට පිළියම් යෙදීම අපේක්ෂා කරන අතර දිගු කාලීන යෝජනා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය කිරීම මගින් අවශ්‍ය විසඳුම් ලබා දීමයි.

කෙටි කාලීන යෝජනා	දිගු කාලීන යෝජනා
1. උපකරණවල සන්නකය ලබා ගැනීමේදී බලය පාවිච්චි කිරීම වැළැක්වීම 2. නීති විරෝධී කල්බදු මූල්‍යකරණ ආයතනවල පැවැත්ම අහෝසි කිරීම 3. කල්බදු මූල්‍යකරණ ගිවිසුම් ආකෘති නියාමනය කිරීම 4. කල්බදු මූල්‍යකරණ සම්බන්ධ මහජනතාව සහ පොලීසිය දැනුවත් කිරීම 5. බදු ගැනුම්කරුවකු විසින් උපකරණ සඳහා ගෙවන වටිනාකම සක්‍රීයව නියාමනය කිරීම 6. "සැහෙන පැහැර හැරීමක්" යන්න පිළිබඳ විධාන ලබාදීම 7. කල්බදු මූල්‍යකරණ පනතේ 39 වන වගන්තිය යටතේ දැක්වෙන "දැන්වීම" නිර්වචනය කර විධාන නිකුත් කිරීම 8. කුලී සින්නකර ගිවිසුමක්ද නොඑසේනම් කල්බදු පහසුකමක්ද යන්න දැක්විය යුතු බවට විධාන කිරීම 9. දඩ මුදල් අනුපාතික නියාමනය කිරීම 10. කල්බදු මූල්‍යකරණය සම්බන්ධ තක්සේරුකරණය නියාමනය කිරීම	• කල්බදු මූල්‍යකරණ පනතට සිදු කරන සංශෝධන මගින්; 1. අධිකරණය මගින් උපකරණවල සන්නකය ආපසු ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම 2. උපකරණ සඟවා තැබීම අපරාධමය වරදක් බවට පත් කිරීම 3. කල්බදු මූල්‍යකරණ පනතේ වැරදි සම්බන්ධව දක්වන ප්‍රතිපාදන විධිමත් කිරීම 4. නීති විරෝධී ක්‍රියාකරුවන් විසින් කල්බදු (Leasing) යන වචන භාවිතය වැළැක්වීම සඳහා ප්‍රතිපාදන සකස් කිරීම 5. බදු ගැනුම්කරුගේ අයිතිවාසිකම් පැවරීමේ හෝ භාර කිරීමේ අයිතිය සම්බන්ධ සංශෝධන නිර්දේශ කිරීම • තවදුරටත්, මූල්‍ය අංශයේ පුළුල් පාරිභෝගික ආරක්ෂාවක් සඳහා වන අවශ්‍යතාව නිර්දේශ කර ඇත



ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති හා අනුකූලතා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ කේ. ජේ. පී. සිරිකුමාර මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාත්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා වෙත වාර්තාව පිරිනමන අවස්ථාව